



වාරිමාර්ග දෙපාර්තමේන්තුව  
நீர்ப்பாசனத் திணைக்களம்  
**IRRIGATION DEPARTMENT**



(HYDROLOGY AND DISASTER MANAGEMENT DIVISION)

වාරිමාර්ග අධ්‍යක්ෂ  
நீர்ப்பாசனத் திணைக்களம்  
Director of Irrigation } 011-2581636

ෆැක්ස්  
பக்ஸ் } 011-2591125

ලිපිනය  
முகவரி } 230, නැ.පෙ. 1138, බොද්ධාලෝක මාවත,කොළඹ07, ශ්‍රී ලංකාව  
230, த.பெ.1138, பொத்தாலோக்கமாவத்தை,கொழும்பு 07, இலங்கை  
Address } 230, P.O. Box 1138, BauddhalokaMawatha, Colombo 07, Sri Lanka

දුරකථනය (පොදු)  
தொலைபேசி(பொது)  
Telephone(General) } 011-2590145

විද්‍යුත් ලිපිනය  
ஈ.மெயில் முகவரி } dhydrology@gmail.com  
E-mail Address

වෙබ් අඩවිය  
இணையதளம் } www.irrigation.gov.lk  
Web site

මගේ අංකය  
எனது இல  
My No. } DI/Hydro/103(V)

ඔබේ අංකය  
உமது இல  
Your No. }

දිනය  
திகதி } 2024.10.24  
Date

**Time :- 2:00 AM**

**වේලාව :- පෙ.ව. 2:00**

2024.10.26 දින පෙ.ව 2:00 දක්වා වලංගුවේ.

Valid till 2:00 AM on 26<sup>th</sup> of October 2024


ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන : අංක : 01  
Flood Warning Message : Number : 01

වර්ණය - ඇමර්   
Colour - Amber

**නිල්වලා ගඟ ද්‍රෝණිය - Nilwala River Basin**

අද දින උදෑසන 1:00 වන විට නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිල්වලා ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංහා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිමිබඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවනු ලැබේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ භරණ ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.

Considerable rainfall has been occurred in most of Upstream and Middle Reach catchment areas of Nilwala River Basin as of 1.00 am today. By analyzing the current rainfall situation and river water levels of Hydrological Stations in Nilwala River, there is a possibility of occurring a **flood situation** in lowline areas of Nilwala River valley situated in **Pasgoda, Kotapola, Pitabeddara, Akuressa, Athuraliya, Malimbada, Thihagoda, Kamburupitiya, Matara and Devinuwara D/S Divisions**. It is requested to pay high attention in this regard by the residents in those area and vehicle drivers running through those areas **Disaster Management Authorities are requested to take adequate precautions in this regard.**

  
Eng. A. D. S. Iresh  
Chief Engineer  
(Hydrology & Disaster Management)  
Irrigation Department  
Colombo - 07

ඉංජි. ඒ. ඩී. එස්. ඉරේෂ්  
ප්‍රධාන ඉංජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ)